



දුරස්ථ හා අඩංගු අධ්‍යාපන ඒකතය - රුහුණ විශ්වවිද්‍යාලය  
DISTANCE AND CONTINUING EDUCATION UNIT - UNIVERSITY OF RUHUNA

සාමාන්‍ය කාස්ත්‍රලේඛ උපාධි දීමීය හාග (බාහිර) පරිපාශකය - 2013 මාර්තු  
GENERAL DEGREE EXAMINATION IN ARTS (EXTERNAL) PART II - MARCH 2013

ගුවිසා 3.2 - ප්‍රාදේශීය තුළෝල විද්‍යාව  
GYG 3.2 - Regional Geography

කාලය පැය තුන ඇ

ප්‍රශ්න පහකට (05) පමණක් පිළිනුරු සපයන්න  
(නො පැහැදිලි අත් අකුරුවලට ලක්ෂණ අඩු විය හැකි ය.)

01. i. ‘ප්‍රාදේශීය සංකළේපය’ (Concept of Regions), පැහැදිලි කරන්න.  
(ලක්ෂණ 08 ඇ).  
ii. ‘තුළෝල විද්‍යාවේ ප්‍රාදේශීය ප්‍රවේශය වනා හි, පාමිචි පාස්යියෙළ කෙළුත්‍යී විවිධවාය වඩාත් ප්‍රත්‍යාසු ලෙසන්, කාර්කික ලෙසන් විස්තර කළ හැකි ප්‍රවේශයකි.’ (පිටර හැයට, 1974). ප්‍රමාණවත් නිදුසුන් ගෙන හැර දක්වමින් සහාය කරන්න.  
(ලක්ෂණ 12 ඇ)
02. i. ප්‍රාදේශීයකරණය (Regionalization) සහ ගෝලිය කරණය යන විද්‍යාවලින් මෙන්මත් කුමක්දැයි සංස්දෑනය කරන්න.  
(ලක්ෂණ 10 ඇ).  
ii. රටක හෝ කළාපයක, ප්‍රාදේශීයකරණව පාදක වන හේතු හා අවශ්‍යතා විභාග කරන්න.  
(ලක්ෂණ 10 ඇ)
03. ශ්‍රී ලංකාවේ වියපත් ජන සංඛ්‍යාවේ ප්‍රසාරණය අනාගත තීරපර සංවර්ධන ස්ථියාදාමයට අභියෝගයක් විය හැකිය. මේ පිළිබඳ ව නිදුසුන් සහිත ව සාකච්ඡා කරන්න.  
(ලක්ෂණ 20 ඇ)
04. ‘ශ්‍රී ලංකාව, භු හොඨික මෙන් ම ආර්ථික වශයෙන් ඉතා කුඩා රාජ්‍යයක් වූව ද, ප්‍රාදේශීය වශයෙන් බලනවීට විෂමතා බෙහෙවින් ම විද්‍යාමාන වේ.’ ඉහත තියමනට ඔබට එකාග්‍රය හැකි ද? හේතු හා සාධක පිරිස්සමීන් සහාය කරන්න.  
(ලක්ෂණ 20 ඇ)
05. ‘ගෝලියකරණ ස්ථියාවලිය යටතේ වෙළෙඳපළවල් සංවර්ධනය වෙමින් රටවල් කරා ව්‍යාප්ත වන විට පරිසර අවක්ෂණය වේගවත් විය හැකි ය.’ මෙයට ඔබ එකාග්‍රවත්තෙන්දැයි හේතු සහිත ව පැහැදිලි කරන්න.  
(ලක්ෂණ 20 ඇ)

06. ජාත්‍යන්තර සංවිධානවල කාර්ය හාරයන් කටරුදැයි ගකටියෙන් දක්වා සාරක් (SAARC) සංවිධානයෙන් කළාපීය රට්ටුලට ලැබෙන ප්‍රතිලාභ හා ක්‍රමීණ කරන්න.  
(ලකුණු 20 පි)
07. විනයේ විරෝධාන සමාජ - ආර්ථික පිබුදීම තෙවෙනි බලපා ඇති හේතු හා සාධක සහිදරුණාව විමර්ශනය කරන්න.  
(ලකුණු 20 පි)
08. පහක දැක්වෙන මාත්‍යකා අතරින් මුතුක් පිළිබඳ ව සටහන් පිළිගන්න.
1. ජල සම්පත හා අනාගතය
  2. පාරිසරික සෞඛ්‍ය ගැටුණු හා අභියෝග
  3. නාගරිකරණ ක්‍රියාවලිය හා දියුණු වෙළින් පවත්නා රටවල්
  4. කිරසර සංවැධන ක්‍රියාවලිය හා සම්පත් හා විතය
- (ලකුණු 20 පි)

\*\*\*\*\*